

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගණනය නොකළ මතය

කොළඹ නෙලුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගමේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති

ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ ඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,

සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර ව්‍යුහලේඛය යටතේ නිකුත් කරන ලද රජය සතු ව්‍යවසායන් සඳහා වන මෙහෙයුම් අත්පොතේ 6.7 වගන්තිය	(අ) ස්ථාවර වත්කම් හා ගබඩාව පිළිබඳ වාර්ෂික සමීක්ෂණයක් සිදුකර වාර්තා ඉදිරිපත් කළ යුතු වුවද මෙම වාර්තාවේ දින වන විටත් එම වාර්තා විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	ස්ථාවර වත්කම් ගණනය කිරීම දැනට සිදුකරගෙන යමින් පවතින බවත්, ගබඩා පිළිබඳ වාර්ෂික සමීක්ෂණය 2025 දෙසැම්බර් 31 දිනට පෙර සිදු කරන බව.	2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර ව්‍යුහලේඛය යටතේ නිකුත් කරන ලද රජය සතු ව්‍යවසායන් සඳහා වන මෙහෙයුම් අත්පොතේ 6.7 වගන්තිය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) 2022 ජනවාරි 14 දිනැති අංක PED 01/2015(ii) දරන රාජ්‍ය ව්‍යාපාර ව්‍යුහලේඛය	(i) ඉහළ කළමනාකරණ මට්ටමේ (HM1) නිලධාරීන්ට හිමි ඉන්ධන දීමනාවට පටහැනිව 2024 වර්ෂයේ නිලධාරීන් 22 කට රු. 4,554,364 ක් ගෙවා තිබුණි.	ඉහළ කළමනාකරණ මට්ටමේ නිලධාරීන් ගණයට අයත් නොවන කළමනාකරු සහ සහකාර කළමනාකරු තනතුරුවල සේවය කරනු ලබන නිලධාරීන් සඳහා පැවරී ඇති රාජකාරී ස්වභාවය අනුව රාත්‍රී කාලයේ දී නිවාඩු දිනවලට අමතරව රාජකාරී සඳහා වාර්තා කිරීම සිදුවීමත් නිසා 2024 වර්ෂයේදී කළමනාකරුවන් සහ සහකාර කළමනාකරුවන් සඳහා ඉන්ධන දීමනාව ගෙවා ඇති බව.	2023 මාර්තු 16 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව 2022 ජනවාරි 14 දිනැති අංක PED 01/2015 (ii) දරන රාජ්‍ය ව්‍යාපාර ව්‍යුහලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
	(ii) නිල වාහන හිමිකාරීත්වය හිමි නොවන නිලධාරීන් 21 කට 2024 වර්ෂයේ වාහන දීමනා ලෙස රු. 4,324,949 ක් ගෙවා තිබුණි.	ඉහත ඡේදයෙහි සඳහන් කරුණු හේතුවෙන් ඉන්ධන දීමනාව සහ වාහන දීමනාව ද ගෙවීම් කොට ඇති බව.	2023 මාර්තු 16 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව සහ 2022 ජනවාරි 14 දිනැති අංක PED 01/2015 (ii) දරන රාජ්‍ය ව්‍යාපාර ව්‍යුහලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

- (ඇ) 2017 ඔක්තෝබර් 25 දිනැති අංක එම්.එස්.ඩී./වකුලේබ/2017 දරන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා වකුලේබ 05/2017 සමාගමේ සියලු නිලධාරීන්ගේ සක්‍රීය සේවා කාලය වර්ෂ 06 කට අඩු බැවින් මසකට ගෙවිය හැකි උපරිම වෘත්තීය දීමනාව රු. 3,000 ක් වුවත් 2024 වර්ෂයේ සමාගමේ නිලධාරීන් 22 කට රු. 3,315,416 ක් වැඩිපුර ගෙවා තිබුණි. ඉහත 1 ඡේදයේ සඳහන් කොට ඇති කරුණු හේතුවෙන් රජයේ අනුමත දීමනා වර්ග අතුරින් ගෙවිය යුතු දීමනා වර්ගයන් පමණක් තීරණය කොට ඒ ඒ දීමනාවන් සඳහා ගෙවිය යුතු මුදල අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කර, අනුමත කර ඇති බවත් ඒ අනුව වෘත්තීය දීමනාවන් සඳහා හිමිකම් ඇති නිලධාරීන් හට අදාළ දීමනාව ගෙවා ඇති බව. 2023 මාර්තු 16 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා වකුලේබ 05/2017 ප්‍රකාරව කටයුතු කළ යුතුය.
- (ඈ) 2021 නොවැම්බර් 16 දිනැති රජය සතු ව්‍යවසායන් සඳහා මෙහෙයුම් අත්පොතේ අංක 5.3 ඡේදය බදු පසු ලාභයෙන් අවම ලෙස සියයට 30 ක් ලාභාංශ ලෙස භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කළ යුතු වුවත් 2022, 2023 සහ 2024 වර්ෂවල එසේ කර නොතිබුණි. තවද සමාගමේ මුළු ප්‍රාග්ධනයම භාණ්ඩාගාරය සතු වන බැවින් උක්ත සියයට 30 ක ලාභාංශයට අතිරේකව ඉතිරි ලාභාංශයද භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කළ යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි. පිළිතුරු ලබාදී නොමැත. 2021 නොවැම්බර් 16 දිනැති රජය සතු ව්‍යවසායන් සඳහා වන මෙහෙයුම් අත්පොතේ අංක 5.3 ඡේදය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 314,203,685 ක ලාභයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ ලාභය රු. 170,064,342 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයේ රු. 144,139,343 ක වැඩිවීමක් නිරීක්ෂණය විය. මෙම වැඩිවීමට පසුගිය වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී මුළු ආදායම වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

	විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2024 වර්ෂයට අදාළව 2024 ජනවාරි 01 දින සිට 2024 දෙසැම්බර් 31 දින දක්වා කාලයට පිළියෙළ කරන ලද ක්‍රියාකාරී සැලැස්මක් විගණනය වෙත ඉදිරිපත් නොකරන ලද අතර 2024 වර්ෂයට අදාළව ප්‍රගතියද ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 2024 වර්ෂයේ කාර්යසාධනය පරීක්ෂා කිරීමට නොහැකි විය	පිළිතුර අදාළ නොවේ.	වර්ෂයට අදාළව ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙළ කළ යුතු අතර දෙසැම්බර් 31 දිනට කාර්යසාධනය විගණනයට ඉදිරිපත් කළ යුතුය.

- (ආ) Aqua-Bay ව්‍යාපෘතියේ අරමුණු නිවැරදිව හඳුනා ගත හැකි අධ්‍යයනයක් ව්‍යාපෘතිය කඩිනමින් නොගැනීම හේතුවෙන් ව්‍යාපෘතිය අතරමග නවතා කිරීමට ආරම්භ කර ඇති ක්‍රියාත්මක කිරීමට කටයුතු කිබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා සමාලෝචිත වර්ෂය තුළ බවත්, මෙම ක්‍රියාවලියෙන් කළ යුතුය.
- (ඇ) 8,797,923 ක ගෙවීම් හඳුනාගෙන තිබුණු අතර ඉන් පසුව, හැකි ඉක්මනින් ව්‍යාපෘති 03 ක කාර්යයන් සඳහා රු. 6,459,902 ක් ‘දියුණු බෝට්ටු’ සේවාව දියත් කිරීමට සැලසුම් අවසන් ගෙවීම් ලෙස සිදුකර තිබුණු අතර එම දියත් කිරීමට සැලසුම් කරන බව. ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම තුළ දැනටමත් දරා ඇති විශදම් නිෂ්කාර්ය වී තිබුණි.
- (ඈ) වෙනත් ලැබීම්වල අන්තර්ගත වන්නේ සමාගම විසින් මෙම මාසය අවසන් වන බැංකුවලින් අයවිය යුතු ක්‍රියාත්මක කරනු ලබන Credit Card Promotion වල විට මතභේදාත්මක මුදල් මුදල් අයකර ගැනීමට බැංකුවලින් අයවිය යුතු අගයන් වේ. 2024 දෙසැම්බර් එකතු කළ හැකි බවත්, කටයුතු කළ යුතුය. 31 දිනට ලැබිය යුතු රු. 991,299 ක මුදල 2025 මැයි අසාර්ථක වුවහොත්, ඉල්ලුම් ලිපියක් නිකුත් කිරීමට කටයුතු කරන බව.
- (ඉ) 2024 දෙසැම්බර් 31 දිනට සමාගමේ අවුරුදු 01 – 02 ත් සමාගමේ නීති නිලධාරී ණයගැති ශේෂ හැකි අතර ණයගැති ශේෂය රු. 2,445,475 ක් හරහා ලිපි යොමු කර ඇති ඉක්මනින් අයකර ගැනීමට සහ අවුරුදු 02 ට වැඩි ණය ශේෂය රු. 1,038,058 ක් බවත් අදාළ මුදල් බොල් කටයුතු කළ යුතුය. එනම් මුළු ණයගැති ශේෂය රු. 3,483,533 ක් 2025 ණය ලෙස හඳුනාගෙන නොමැති අතර අදාළ මුදල් අගය කරගැනීම සඳහා අගෝස්තු 16 දින වන විටත් අය කරගෙන නොතිබුණි. තවදුරටත් කටයුතු කරමින් සිටින බව.

3.2 ප්‍රසම්පාදන කළමනාකරණය

	විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	කොළඹ නෙලුම් කුලුන පරිශ්‍රයට අදාළව සිදුකරනු ලබන ඉදි කිරීම් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු වුවද එසේ අනුමැතිය ලබා නොගෙන රු. 35,194,969 ක් වැය කරමින් විදුලි සෝපානය ඉදිකිරීම් සිදුකර තිබුණි.	එකඟ වන බව.	කොළඹ නෙලුම් කුලුන පරිශ්‍රයට අදාළව සිදුකරනු ලබන ඉදිකිරීම් සහ වෙනස් කිරීම් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතුය.
(ආ)	Citrus Leisure පුද්ගලික සමාගමට පරිගණක උපාංග මිලදීගැනීමේ ප්‍රසම්පාදනයේදී ලංසු ලියවිලි අනුව ලංසුව පිරිනැමීමේ දින සිට දින 30 ක් තුළ භාණ්ඩ ලැබිය යුතු බව දක්වා තිබුණද භාණ්ඩ ලැබීම් පත්‍ර අනුව සමාගමට දින 14 ක් 83 ක් අතර ප්‍රමාද කාලයකින් පසුව භාණ්ඩ ලැබී	8.9.1 සඳහන් පරිදි විධිමත් කොන්ත්‍රාත්තු ගිවිසුමක් සොයාගත නොහැකි බවත් දැනට සිදු කරන ප්‍රසම්පාදන සම්බන්ධයෙන් 8.9.1 පිළිපදින බව.	රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.9.1 වගන්තිය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

තිබුණි. තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංභ්‍රතයේ 7.1(ආ) ප්‍රකාරව තෝරාගත් ලංසුකරුවන් වෙත ප්‍රතිග්‍රහණ ලිපියක් නිකුත් කර නොතිබුණි. 8.9.1 වගන්තිය ප්‍රකාරව දෙපාර්ශවය අතර විධිමත් කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹී නොතිබුණි.

(ඇ) Citrus ගිවිසුම හා එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂාවේදී 2023 මැයි 31 දින සමාගම සහ Citrus Leisure පුද්ගලික සමාගම අතර එළඹී ගිවිසුමේ 8.1 වගන්තිය ප්‍රකාරව දළ ආදායමෙන් සියයට 3.5 ක්ද, දළ මෙහෙයුම් ලාභයෙන් සියයට 20 ක්ද, ගිවිසුමේ 8.2 වගන්තිය ප්‍රකාරව මුළු කාර්ය මණ්ඩල පිරිවැයෙන් සියයට 10 ක්ද වශයෙන් කළමනාකරණ ගාස්තුවක් ගෙවීමට එකඟ වී තිබුණි. යම්කිසි වර්ෂයක දළ මෙහෙයුම් අලාභයක් ලැබුණු විට ක්‍රියා කරන ආකාරය පිළිබඳ ප්‍රතිපාදන ගිවිසුමට ඇතුළත් වී නොතිබුණු අතර යම්කිසි වර්ෂයක ශුද්ධ අලාභයක් ලැබුවේ නම් එය සමාගම විසින් දරාගත යුතු බවත් විගණනයට නිරීක්ෂණය විය.

එම ගිවිසුම සංශෝධනය කෙරෙමින් පවතින බව.

කොළඹ නෙලුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගමට වාසිදායක වන පරිදි ගිවිසුම්වලට එළඹිය යුතුය.